

බිස්මිලලාහිජ් රජ්මානිජ් රජිම. (මහා කාදුණික පරම දයාබර අලලාහ්ගේ නාමයෙන් ආරම්භ කරම.) උදේ සහ සවස කිව යුතු පිරාර්ථනා.

1. අලිඟ, ලාම, මීම.

"දාලිකලි කිනාබු ලා රයිබ ගිති හුදල ලිල මුත්තකිත්"තෝරුම: එයයි සුස්තකය, එහි කියිදු සැකයක් නැත. බිය බැතිමතුන් හට (එය) මඟ පෙන්වන්නකි. "අලදෙන යුමිනුන බිල-ගයිබ, ව යුකිමුනස් - සලාත, වමිමමා රසක්නාහුම යුත්තිකුත්"තෝරුම: ඔවුහු කවරහු ද යන් අදාහ්සමාන දෑ පිලිබද ව විශ්වාස කරති. තවද සලාතය විධිමත්ව ඉටු කරති. තවද අප ඔවුනට ලබා දුන් දැයින් වියදම කරති. "වලදෙන යුමිනුන බිමා උන්දිල ඉලයික, වමා උන්දිල මිත් කබලික, වබිල ආකීර්ති හුම යුකිනුත්"තෝරුම: තවද ඔවුහු කවරහු ද යන් නුඹ වනෙ පහල කරනු ලැබූ දෑ ද, නුඹට පරෙ පහල කරනු ලැබූ දෑ ද විශ්වාස කරති. තවද පරමාන්ත දිනය ගැන ද ඔවුහු තරයේ ම විශ්වාස කරති. උලාඉක අලා හුදම මිජ් රබ්බිහිම ව උලාඉක හුමුල මුක්ලිහුත්"තෝරුම: ඔවුහු තම පරමාධිපතිගෙන් වූ යහ මඟ මත සිටිනවුන් ය. තවද ඔවුහුම ය ජයග්ථරාහකයෝ. සූරා අල බකරා 1-5 දක්වා.

"අලලාහු ලා ඉලාහ ඉලලාහු වලි හයිසුලි කයිසුම ලා තෙහුසුහු සිනහුව - වලා නවමුල-ලහු මා හිස්-සමාවාහි වමා හිල-අජලිලිමන් දලදේ යසිල ඉන්දහු ඉලලා බි ඉදනිහි යෙලමු මා බයන අයිදිහිම වමා කාලිගහුම වලා යුහිනුන බි පයෙඉන් මිත් ඉලමිහි ඉලලා බිමාහා-අ වයිඅ කුජ්මයිසුහුස් සමාවාහි වලි-අජල වලා යලාදුහු හිලුහුමා වහුවලි අලයිසුලි අලිම."අලලාහ් වනාහි ඔහු හැර වනෙන් දවෙයනේ නෝමැන. සදා පිවමාන ය, සදා පැවැත්ම ඇත්තා ය. මද නිත්ද හෝ (තද) නිත්ද හෝ ඔහු ව ගර්හණය නෝකරයි. අහස් හි ඇති දෑ ද මහපෝලොවේ ඇති දෑ ද ඔහු සනු ය. ඔහුගේ අනුමැතියනේ මිස ඔහු අබියස මැදිහත් වන්නෙහු විය හැකිනේ කවරකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දන්නෝය. ඔහු අහිමත කල පරිදි මිස ඔහුගේ දැනුමෙන් කිසිවක් ඔවුහු ගර්හණය නෝකරයි. ඔහුගේ අසුන අහස් හි හා මහපෝලොවෙහි වසාප්ත ව ඇත. ඒ දකෙ ආරක්ෂා කිරීම ඔහුට දුෂ්කර නෝවේ. තව ද ඔහු අහි උන්තරිතර ය. සර්ව බලධාරී ය.

ආයතුලු කුජ්මයි: අල-බකරා 255.

"ආමනර් රසුල බිමා උන්සිසිලෙයිහි මිජ්-රබ්බිහි වලි-මුමිනුන කුලෙලුන් ආමන බිලලාහි වමලාඉකතිහි වකුනබිහි වජුසුලිහි ලා නුකර්ජනු බයින අහදිම මිජ් ජුසුලිහි වකාල සමානා වඅතනා හුර්රාහක රබ්බනා වඉලයිකලි මසිර"තෝරුම: තම පරමාධිපතිගෙන් තමන් වනෙ පහල කරනු ලැබූ දෑ පිලිබද ව ධර්ම දුතයා විශ්වාස කලෝය. විශ්වාස කලවුන් ද (විශ්වාස කලෝය.) සියලලෝම අලලාහ් ව ද ඔහුගේ දේව විගර්හ ව ද ඔහුගේ ධර්ම දුතයින් ව ද විශ්වාස කලෝය. ඔහුගේ ධර්ම දුතයින් අනුජිත් කියිවකු අතර හෝ අපි වනෙසකම ඇති නෝකරන්නෙමු. තවද අපි සවන් දුනිමු. අවනත වූයමු අපගේ පරමාධිපතියාණනේ, ඔබගේ සමාව පතන්නෙමු. තවද යෝමු වන ස්ථානය ඇත්තේ ඔබ වනෙය යැයි ඔවුහු පැවසුවෝය.\*

"ලා සුකලිලිලලාහු නර්සන් ඉලලා වූස්අහා ලහා මා කසබන් වඅලයිහා මන්තසබන් රබ්බනා ලා නුආකීද්නා ඉන් නසිනා අව අක්තනා රබ්බනා වලා නන්මිලි අලයිනා ඉසරන් කමා හමලෙනහු අලදලෙන මිත් කබලිනා රබ්බනා වලා නුහමමිලිනා මා ලා නාකත ලනා බිහි වාහු අන්තා වහ්තිජලනා වර්හමනා අන්ත මවලනා ගන්සුජනා අලලි කවමිලි කාලිජිත්"තෝරුම: අලලාහ් කියිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස වනෙන් කියිවක් පවරන්නෝ නැත. එය ඉපැයූ දෑ එයටය. එයට එරහිව ඉපැයූ දෑ ද එයටය. අපගේ පරමාධිපතියාණනි! අප (යමක්) අමතක කලේ නම් හෝ අප වරදක් කලේ නම් හෝ අපව දඬුවමට ගර්හණය නෝකරනු මැනව! තවද අපට පරෙ සිටියවුන් මත කවර දයෙක් ඔබ උසුලන්නට සැලැස්වූයේ ද එවැනි බරක් උසුලන්නට නෝසිලිසිවනු මැනව! කවර දයෙක් අපට සිදු කිරීමට ශක්තිය නෝමැනින්තේ ද එවැනිතක් අප මත නෝපට්ටවනු මැනව! (අප කල වැරදි) අපගෙන් නෝසිලිකා හරිනු මැනව! තවද අපට සමාව දෙනු මැනව! තවද අපට කදුණා කරනු මැනව! ඔබ අපගේ භාරකරුය. එබැවින් දේව පිරිනික්සෝපිති පිරිසට එරහි ව අපට උදව් කරනු මැනව! අල-බකරා: 285, 286.

හා මිම.\*

"නන්සිලිල කිනාබි මිනලලාහිලි අසියලි අලිම"තෝරුම: (මයෙ) සර්ව බලධාරී, සර්ව ඥානි අලලාහ්ගෙන් වූ ධර්ම ගර්හ්ථයෝ පහල කිරීමයි.\* "ගාලිජිද් දන්බි වකාබිලි ත්නවබි පද්දිල ඉකාබි දිත් තවලි ලා ඉලාහ ඉලලා හු ව ඉලයිහිලි මසිර"තෝරුම: (ඔහු) පාපයට සමාව දන්නාය. පාපක්සමාව පිලිගන්නාය. දැඩි ලෙස දඬුවම් කරන්නාය. ත්යාගශිලිය. ඔහු හැර වනෙන් දවෙදකු නැත. නැවත යෝමු වීම ඔහු වනෙමය. ගාලිජ්: 1-3

"නුවලලාහුලෙදි ලා ඉලාහ ඉලලා හු ව ආලිමුලි ගයිබි වස්-හනාදති හුවර් රජ්මානුජ් රජිම."ඔහුය අලලාහ්. ඔහු වනාහි ඔහු හැර වනෙන් කියිදු දවෙදකු නෝමැන. හුස්තය හා දාහ්සමාන දෑ පිලිබද සර්ව ඥානිය. ඔහු අපරමිත දයාන්විත ය; අසමසම කදුණාන්වනය.\*

"නුවලලාහුලෙදි ලා ඉලාහ ඉලලා හු වලි මලිකුලි කුද්දසුස් සලාමුලි මුමිනුලි මුහසිමුනලි අයිසුලි ජබ්බාද්ලි මුතකබ්බිද් සුබ්හානලලාහි අමමා සුජ්රිකුත්"\*තෝරුම: ඔහුය අලලාහ්. ඔහු වනාහි ඔහු හැර වනෙන් කියිදු දවෙදකු නෝමැන. ඔහු රජුය. පාදිගුද්ධය. සාමය ඇති කරන්නාය. අහසදායිය. සංරක්ෂකය. සර්ව බලධාරීය. මහෝදර්ධාණාන්ය. ඔවුන් ආදේශ කරන දැයින් අලලාහ් සුවිගුද්ධය.\* "නුවලලාහුලි කාලිකුලි බාජිලි මුසව්විද් ලෙහුලි අසමාලිලි හුස්නා යුසබ්බිහු ලහු මා හිස් සමාවාහි වලි අජ් ලි වනුවලි අයිසුලි හකිම"තෝරුම: ඔහු අලලාහ්ය. මැවුම්කරුය. උන්පාදකය. මුර්තිකරුය. ඔහුට අලංකාර නාමයන් ඇත. අහස්හි හා මහපෝලොවේ ඇති දෑ ඔහු සුවිගුද්ධ කරති. තවද ඔහු සර්ව බලධාරීය; මහා පිර්ඥාවන්තය. අල-හජ්ජ් 22-24

"කුලි හුවලලාහු අහද්" (සූරා අල-ඉක්ලාස්)

"කුලි අලාදු බිරබ්බිලි ගලක්" (සූරා අලි ගලක්) "කුලි අලාදු බිරබ්බිලි නාස්" (සූරා අන්-නාස්) ඉහත සඳහන් සූරා තුන සමපූර්ණයනේම තුන් වරක් පාරායනය කරන්න.

"අඋදු බිකලොතිලොතින් තාමොති මිනිසුන් මා හැලේ"නෝරුම: අලොතිගෝ පරිපුරණ වූ වදන් තුළින්, ඔහුගේ මැව්මවලින් සිදුවිය හැකි හානියෙන් ආරක්ෂාව පනම්.

(නුන් වරක්)

"බිසම්ලොතිලේද ලා යඳුර් ධු මඤ්චිනි අයෙඋන් ගිලි අරලි වලා ගිසි සමාඉ වනුවසි සම්උලි අලිම"නෝරුම: අහස හා පොළොව තුළ ඔහුගේ නාමය සමග කිසිම වස්තුවකට ගැටිය නොහැකි (අනතුරක් කළ නොහැකි) වූ අලොතිගෝ නාමයෙන් ආරක්ෂාව පනම්. ඔහු සියලු අසා සිටින්නාය. සර්වඥය.

(නුන් වරක්)

"රලිනු බිලොති රබ්බන්, වබිලි ඉසුලාම් දිනන්, වබි මුහම්මදින් නබියසන්"නෝරුම: අලොතිව පරමාධිපති ලෙසේ ඉසුලාමය ආගම ලෙසේ මුහම්මද් නුමා වක්තාවරයාණන් ලෙසේ මම පිලිගනිමි.

(නුන් වරක්)

"අසබන්තා වඤ්චානලි මුලිනු ලිලොති, වලනමදු ලිලොති, ලා ඉලාහ ඉලිලිලොති, වන්දනු ලා අරික ලෙන, ලෙනු මුලිනු වලනුලි හමදු, වනුව අලා කුලිලි අයෙඉන් කදිරි, රබ්බි අසි අලුක හායිර මා ගි හාදලි යවම් වහායිර මා බාදා, වඤ්චාදු බික මිනිසුන් මා ගි හාදලි යවම් වමින් අරි මා බාදනු, රබ්බි අඋදුබික මිනිසුන් කසලි, වලි හරම්, වසුඉලි කිබිරි, වඤ්චාදු බික මිනිසුන් අදාබන් නාරි වඤ්චාබලි කබිරි"නෝරුම: අපි උදෙසේ කාලයට උදාවනුමු. පාලනය කිරීමෙන් ශක්තිය අලොතිට හිමි වේ. සියලු පිරිහෙණ සතුන් සතුය. නැමදුමට සුදුසුයා අලොති හැර අන් කිසිවෙකු නැත. ඔහු ඵ්කියය. අසමසමය. පාලනය ඔහු සතුය. සියලු පිරිහෙණ සතුන් සතුය. ඔහු සියලු දේ කෙරෙහි තම බලය පවත්වයි. මගේ පරමාධිපතියාණනි! අද දවසේ හා අදින් පසු සිදුවිය හැකි යහපත මම ඔබගේ පනම්. තවද අද දවසේ හා අදින් පසුව සිදුවිය හැකි හානියෙන් ආරක්ෂාව මම ඔබගේ පනම්. මාගේ පරමාධිපතියාණනි! උදාසින්නවය හා මහලු වයෝව්වාද්ධි හාවයෙන් (වියහැකි හානිවලින්) ආරක්ෂාව පනම්. මගේ පරමාධිපතියාණනි, අපා ගින්නේ හා කබිරියේ වේදනාවෙන් මම ආරක්ෂාව පනම්.

සවස කාලයේ මසෙයේ පවසයි: "අමසයනා වඤ්චානලි මුලිනු ලිලොති..."නෝරුම: අපි සැන්දෑ කාලයට පැමිණියමු. පාලන බලතල අලොතිට හිමිය. තව දුරටත් මසෙයේ පවසයි. "රබ්බි අසි අලුක හායිර මා ගි හාදලි ලියෙලි..." නෝරුම: අහෝ පරමාධිපතියාණනි! මේ රාජ්වයේ ඇති යහපත මම ඔබගේ පනම්. (ඉහත සඳහන්ව වාක්ය) අවසානය දක්වාම අනුගමනය කෙරෙයි. එය "අසබන්තා වඤ්චානලි" යන පරිකාශය හා "හාදලි යවම්" යන පරිකාශය වනුවටය.

"අලොතිම ම බික අසබන්තා වබික අමසයනා වබික නන්යා වබික නමුනු වඉලියෙකන් නුජුරි"නෝරුම: යා අලොති ඔබ තුළින්ම අපි උදෙසනට පිවිසියමු. එලෙසම සවස කාලයටද පිවිසෙන්නමු. ඔබ නිසාම ජීවත්ව සිටින්නමු. ඔබ නිසාම මරණයට පත්වන්නමු. (මරණයෙන් පසු) නැවත රැස්කරනු ලබනුයේ ඔබ වනෙටමය.

සවස කාලයේ මසෙයේ පවසයි: "අලොතිම ම බික අමසයනා වබික අසබන්තා වබික නන්යා වබික නමුනු වඉලියෙකලි මසිරි."නෝරුම: යා අලොති ඔබ තුළින්ම අපි සන්ධියා කාලයට පිවිසියමු. ඔබ නිසාම උදෙසනට පිවිසියමු. ඔබ නිසාම ජීවත්ව සිටින්නමු. ඔබ නිසාම මරණයට පත්වන්නමු. (මරණයෙන් පසු) නැවත පැමිණෙන්නේ ඔබ වනෙටමය.

"අලොතිම ම මා අසබන්තා බි මිනි නිමනින් අවි බිඅහදින් මිනි හාලිකික ගමිනික වන්දක ලා අරික ලෙක ගලකලි හමදු වලකප් ජුකදු"නෝරුම: යා අලොති මට හෝ ඔබ මැඩු ඕනෑම පිටියකට හිමිදිරි උදෙසන පහල වන යම් ආශිර්වාදයක් ඇත්නම් එය ඔබ වනේය. ඔබ ඒකීයයි. තවද කිසිදු හවුලකදු ඔබට නැත. පිරිහෙණ සියලු ඔබ සතුය. සියලු කෘතඥයා ඔබටම හිමිය.

සවස කාලයේ මසෙයේ පවසයි: "...මා අමසා බි..." යැයි පවසයි.

"අලොතිම ම ඉන්ති අසබන්තා ගි නිමනින් වආගියතින් වසින්රිනි, ග-අතිමු නිමනක අලියය වආගියතික වසින්රක ගිදු දුන්යා වලි ආහිරු"නෝරුම: අහෝ අලොති, ආශිර්වාදයෙන්, ශක්තියෙන් සහ මගේ අඩුපාඩු සැලැව්ගෙන මම උදෙසනට ලඟා වීම, ඒ සියලු ඔබගේ ය. එබැවින් ඔබගෙන් ලැබෙන සියලු ආශිර්වාදය සහ ශක්තිය සහ මෙලොව හා පරලොව (මගේ අඩුපාඩු) සැලැවීම සම්පූර්ණ කරන්න.

(නුන් වරක්) සවස කාලයේ මසෙයේ පවසයි: "අලොතිම ම ඉන්ති අමසයන..." යනුවෙන් පවසයි. එසේ අවසානය දක්වා පවසයි.

"අලොතිම ම ඉන්ති අඋදුබික මිනිසුන් හමිම වලි හ(Z)සන්, ව අඋදු බික මිනිසුන් අපිසි වලි කසලි, ව අඋදු බික මිනිසුන් ජුබිනි වලි බුහුලි, ව අඋදු බික මිනිසුන් ගලබනින් දයෙති වමින් කන්රිනි රිපාලි" නෝරුම: අහෝ දවේදනි! දුක හා ගෝකය අන් වීමෙන් මම ඔබගේ ආරක්ෂාව පනම්. නොහැකියාව හා උදාසින බවින් මම ඔබගේ ආරක්ෂාව පනම්. මසුරුකම හා නිවටකමින් මම ඔබගේ ආරක්ෂාව පනම්. ණය බරින් හා මිනිසුන් බලපෑමෙන් මම ඔබගේ ආරක්ෂාව පනම්.

"අලොතිම ම ඉන්ති අසබන්තා ආගියති ගිදු දුන්යා වලි-ආහිරු, අලොතිම ම ඉන්ති අසබන්තා අහව වලි ආගියති ගි දිනි වදුන්යාය වඤ්චානලි වමාලි, අලොතිම ම සනුරි අවරානි වආමින් රවආතී අලොතිම ම අහ ගලි මිනි බයින් යදිය" වමින් හාලි වඤ්චානලි යමිනි. වඤ්චානලි වමින් ගවකි, ව අඋදු බි අලමනික අන් උතාල මිනි නන්ති"නෝරුම: අහෝ දවේදනි! මොලොව හා මනුලොව සුවය මම ඔබගේ පනම්. අහෝ දවේදනි! මගේ ආගම, මගේ මලොව ජීවිතය, මගේ පවුල හා මගේ සැප සම්පත්වල යහපත ද මම ඔබගේ පනම්. අහෝ දවේදනි! මගේ අඩුපාඩු වසන් කරනු මැනව. මගේ බිය තුරන් කරනු මැනව. මගේ ඉදිරිපස, පසුපස, දකුණු පස, වම්පස, ඉහල හා පහල යන දිශාවන්වත් ගෙන් ආරක්ෂාව සලසනු මැනව. ඔබගේ හිරු-මිනිසුන්ගේ නාමයෙන් මට පහලින් විය හැකි අනතුරුවලින් මම ආරක්ෂාව පනම්.

"අලොතිම ම අන්ත රබ්බි ලා ඉලාහ ඉලිලා අන්ත හාලිනනි වඤ්චානලි අබ්දුක වඤ්චානලි අලා අන්දක වඤ්චානලි මසනනනු, අඋදු බික මිනිසුන් මා සනනු, අබුරු ලෙක බිනිමනික අලියෙය, වඤ්චානලි බිදබ්බි ගන්ගිරිලි ගඉන්නනු ලා යර්ගිරිදුදු දුනුබ ඉලිලා අන්ත."නෝරුම: අහෝ දවේදනි! මගේ පරමාධිපති ඔබය. නැමදුමට සුදුසුයා ඔබ හැර අන් කිසිවෙකු නැත. ඔබ මාව මැව්මවේය. මා ඔබගේ වහලාය. මට හැකි පමණින් ඔබ හා වූණු ගිවිසුම හා පොරොන්දුව ඉටු කරමි. මම කළ දැන හානියෙන් ආරක්ෂාව ඔබගේ පනම්. ඔබ මට ලබාදුන් දායාදයන් මගින් ඔබ වනෙට මා නැඹුරු වමි. තවද මා කළ පාපයන් මම පිලිගනිමි. එනිසා මට සමාව දෙනු මැනව. නිසත වශයෙන්ම ඔබ හැර පාපයන්ට සමාව දීමට වනෙන් කිසිවකු නැත.

"අලලානුමම ආකර්ම සමාවානි වල අරලි, ආලිමිලි ගයිබ් වස්සනාදනි, රබ්බ කුලිලි සයිගුන් වමලිකිනි, අස්හදු අන් ලා ඉලාහ ඉලලා අන්ත, අලුදු බික මිත් අර්ට නර්සි, වමිත් අර්ට්සි සයිතානිනි ව මිර්කිනි, වඅන් අක්තරිල අලා නර්සි සුආ අව අපුරරහ ඉලා මුස්ලිම්"නරේරුම: අහස් හා පොළොව මැවූ, සැඟවුනි හා නොසැඟවූ සියලු දේනා දවේදුනි! සියලු දැනි පරමාධිපතියනි! හිමිපාණනි! නැමදුමට සුදුසුසා ඔබ හැර අන් කිසිවකේ නැති බව මම සාක්ෂි දරමි. මාගමෙ සිතනේ ඇති විය හැකි නපුරනේ ද සයිතානගනේ ඇතිවීයි හැකි හානියනේ ද යමක් ආදේශ කිරීමනේ ද මට විරුද්ධව නපුරක් කිරීමනේ නරේ මුස්ලිම්වරයකුට මා විසින් සිදු කිරීමනේ ද ආරක්ෂාව මම ඔබනේ පනමි.

"අලලානුමම ඉන්ති අස්බන්තු උස්හිදුක වඋස්හිදු හමලන අර්ෂික වමලායිකතක වඅන්බියාඅක වජමිඅ හාලිකික බි අන්තක අන්ත අලලානු, ලා ඉලාහ ඉලලා අන්ත වඅන්ත මුහම්මදන් අබ්දුක වරසුලුක."නරේරුම: යා අලලාහ්, ඔබ හැර වනෙන් දවේයකු නැති බවත් මුහම්මද (සලලෙලානු අලෙයිහි වසලලම්) නුමාණන් ඔබරේ ගැන්තා හා දුතයාණන් බවත් මම ඔබ මත සාක්ෂි දරමිත් හා ඔබරේ අර්ෂය දරා සිටින මෙකවරුන් ඔබරේ වක්තාවරුන් හා ඔබරේ සියලුම මැවීම් මත සාක්ෂි දරමිත් මම උදෙසනට පිටිසුනමි.

සවස් කාලයරේදී "අලලානුමම ඉන්ති අස්බන්තු..." වනුවට අලලානුමම ඉන්ති අමසයිකු... යනුවනේ පවසමින්, එහි අවසානය දක්වාම පැවසිය යුතුය. (සිව වරක්)

"ලා ඉලාහ ඉලලෙලානු වහ්දහු ලා අර්කලහු ලෙහුල මුලිකු වලෙහුල හම්දු වහුව අලා කුලිලි සයිගුන් කදිරි."නරේරුම: නැමදුමට සුදුසුසා අලලාහ් හැර කිසිවකේ නරේ කිසිවක් නොමැති. ඔහු එකියය. ඔහුට කිසිදු හවුලිකරුවකු නැත. සියලු ආධිපතිවරුන් ඔහු සතුය. සියලු පිරසංගා ද ඔහු සතුය. සියලු දෑ කරෙහේ ඔහු බලය දරන්නාය.

උදරේ හා සවස (සිය වාරයක්)

"හස්බියලලානු ලා ඉලාහ ඉලලා හුව අලෙයිහි තවක්කලිතු වහු ව රබ්බුලි අර්ෂිලි අලිම්."නරේරුම: අලලාහ් මට පරමාණවත්ය. නැමදුමට සුදුසුසා ඔහු හැර වනෙන් කිසිවකේ නැත. (මගරේ සියලුම කාර්යයන්) මම ඔහුටම භාර කර, විශ්වාසය තබමි. ඔහු මහා රාජයරේ පරමාධිපතිය.

(සත් වාරයක්)

හස්බියලලානු වකෆා, සම්බලලානු ලිමන් දුආ, ලස්ස වරා අ අලලානු මර් මා - අලලාහ් මට පරමාණවත්ය. සැහනේතරේයි. පරාජ්ඵනා කරන්නාට ඔහු සවන් දුන්නාය. අලලාහ් පසු පසින් වනෙන් කිසිදු ඉලක්කයක් නැත.

"සුබහානලලාහි වබිහම්දිහි"නරේරුම: අලලාහ් තම පරශංසාව තුලින් සුවිශුද්ධය.

(සිය වාරයක්) උදරේ හරේ සවස එසරේ නැතිනම් දවෙලෙරේම.

"අස්තන්ටිරුලලාහ ව අනුකු ඉලෙයිහි"නරේරුම: අලලාහ්ගනේ පාප ක්ෂාම අයැද ඔහු වනට යොමු වමි.

(සිය වාරයක්)

මයෙ ලියන ලද පහසු වදන් පරේලි කිහිපයකි. මමෙහිත් පරයරේජ්නිය ලබන්නට මම සර්වබලධාරී අලලාහ්ගනේ ඉලලා සිටිමි.

මුහම්මද අස්-සාලිහ් අල-උසයිමින් විසින් ලියන ලද්දකි. හිජරි 20-1-1418

